



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2147/5 - 2019 ඔක්තෝබර් මස 28 වැනි සඳුදා - 2019.10.28

(රජයේ බලයට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ජෙතුය - සාමාන්‍ය රජයේ නිවේදන

2007 අංක 48 දරන විශේෂ වෙළඳ හාණ්ඩ බඳු පනත

5 වැනි වගන්තිය යටතේ නියමය

2007 අංක 48 දරන විශේෂ වෙළඳ හාණ්ඩ බඳු පනතේ 5 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මූදල් අමාත්‍ය මෙහෙයුම් වන මම,

- (i) 2019 සැප්තැම්බර් මස 30 දිනැති අංක 2143/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ උපලේඛනය මගින් දක්වා ඇති සංයෝජිත වර්ගීකරණ සිරිප්‍ර අංක 03.02 සහ 03.03 යටතට වැවතෙන මාත් (සංයෝජිත වර්ගීකරණ සංක්තාංක 0303.54 යටතට වැවතෙන මැකරල් මුළුන් හැර) ආනයනය සඳහා අදාළ වන 10% හෝ කිලෝ 4ුමයකට රු.100 ක් වන විශේෂ වෙළඳ හාණ්ඩ බඳ්දෙන් කිලෝ 4ුමයකට රු. 25 ක් අයකරගෙන ඉතිරි විවිනාකමද

සහ

- (ii) 2019 ජූලි මස 18 දිනැති අංක 2132/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ උපලේඛනය මගින් දක්වා ඇති සංයෝජිත වර්ගීකරණ අංක 0904.21.10 යටතට වැවතෙන මිරිස් (වියලි, කුඩා නොකළ හා නොඇඟිරු) ආනයනය සඳහා අදාළ වන කිලෝ 4ුමයකට රු.25 ක් වන විශේෂ වෙළඳ හාණ්ඩ බඳ්දෙන් කිලෝ 4ුමයකට රු. 20 ක් ද, අත්හරිතු ලැබිය යුතු බවට මෙයින් නියම කරනු ලැබේ.

මෙම නියමය අනුව මාත් (සංයෝජිත වර්ගීකරණ සිරිප්‍ර අංක 03.02 සහ 03.03 යටතට වැවතෙන මාත්, සංයෝජිත වර්ගීකරණ සංක්තාංක 0303.54 යටතට වැවතෙන මැකරල් මුළුන් හැර) ආනයනය සඳහා විශේෂ වෙළඳ හාණ්ඩ බඳ්ද කිලෝ 4ුමයකට රු. 25ක් ලෙස සහ මිරිස් (සංයෝජිත වර්ගීකරණ අංක 0904.21.10 යටතට වැවතෙන වියලි, කුඩා නොකළ හා නොඇඟිරු) ආනයනය මත කිලෝ 4ුමයකට රු. 5 ක් ද, 2019 ඔක්තෝබර් මස 29 වැනි දින සිට ආරම්භ වන මාසයක කාල සීමාවක් තුළ දී අයකර ගත යුතු ය.

මෙම නියමය අනුව මාත් (සංයෝජිත වර්ගීකරණ සිරිප්‍ර අංක 03.02 සහ 03.03 යටතට වැවතෙන මාත්, සංයෝජිත වර්ගීකරණ සංක්තාංක 0303.54 යටතට වැවතෙන මැකරල් මුදල් අමාත්‍ය.

2019 ඔක්තෝබර් මස 28 වැනි දින,

කොළඹ 01,

මූදල් අමාත්‍යාංශයේ දී ය.

